

වද්‍යත

වෙනුම 07 - කාන්ත්‍රිය 01 2015 ජූලි

වෙරිටේ පර්යේෂණ ආයතනය යනු, ආර්ථික විද්‍යාව, නීතිය, දේශපාලනය සහ ජන මාධ්‍යය විෂයෙහි ඉහළ මට්ටමේ තිරකවරුන් සඳහා උපායමාර්ගික විශ්ලේෂණ සපයා දෙන, කොළඹ පිහිටි, ස්වාධීන බුද්ධි පර්ශ්දයකි

අනුෂ්‍න් කිහිපාලාන්
අධ්‍යක්ෂක

නිශාන් ද මෙල්
විද්‍යාත්මක මාලා සංස්කාරක



රුපියල් බිලියන

23

(19/09/30වන විට සේ.අ. අරමුදලට
කොටස් ආයෝජනවලින් සිදුවූ ප්‍රාග්ධන
අලාභය)

රුපියල් බිලියන

7.5%

(වසර 25 ක කාලයක් සඳහා කොටස්
වෙළඳපාලේ සාමාන්‍ය එල්ලයි වාර්ෂික
ප්‍රතිලාභ)

11.1%

(අවරුදු 25 ක කාලයක් සඳහා වසරක
කාන්ත්‍රියාර බිල්පත් වල සාමාන්‍ය එල්ලයි
වාර්ෂික ප්‍රතිලාභ)



කොටස වෙළඳපාලට සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) නැවත ඇතුළු වීම පිටුපස ඇති සාචදාන තර්කය

අනිතයේ වංචික ක්‍රියා සහ සැලකිය යුතු අලාභ පිළිබඳ වේදිනා තිබේයි, සේ.අ.අ. යළින් කොටස් වෙළඳපාල වෙත පිවිසේමින් සිටී. වෙළඳපාලට ඇතුළුවේ වෙනුවෙන් මහ බැංකුව හේතු දෙකක් සපයයි. ඉන් එකක්, ඉහළ ප්‍රතිලාභ උපයා ගැනීම වන අතර දෙවැනින වන්නේ අනාගත රුපයේ දේශීය අරමුදල් අවශ්‍යතාවය අඩුවනු ඇති යන්නයි. කෙසේ වෙතත්, මෙම විමර්ශනය මගින් එම හේතු සාචදාන බව සනාථ කරයි.

සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) යනු ශ්‍රී ලංකාවේ විශාලම තනි අරමුදලයි. 2017 දී, ඒ තුළ සේවක ඉතිරිකිරීම් ලංකා රුපියල් විලියන 2 කට වඩා ප්‍රමාණයක් තිබේ. සේ.අ.අ. යනු අනිවාර්ය විශ්‍රාම ඉතිරිකිරීමේ යෝජනා ක්‍රමයකි. මෙයින් අදහස් කරන්නේ පුද්ගලික අංශයේ සේවකයින් මුළුන්ට අනාගතයේදී ලැබෙන ප්‍රතිලාභ නොසලකා අනිවාර්යයෙන් අරමුදලට දායක විය යුතු බවයි. එබැවින්, සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සහ ප්‍රතිලාභ පිළිබඳව සාකච්ඡා කිරීම, ශ්‍රී ලංකාවේ වැඩකරන ජනගහනයෙන් වැඩි පිරිසකගේ සමාජ ආරක්ෂාව සහ යුත්තිය යන කාරණා දෙකම සම්බන්ධයෙන් වැදගත් වේ.

සේවක අර්ථසාධක අරමුදලහි (සේ.අ.අ.) ආයෝජන කළමනාකරණය කරනු ලබන්නේ මහ බැංකුව විසිනි. 1958 දී අරමුදල ආරම්භ කළ දින සිට එය මූල්‍යමතින්ම පාහේ රුපයේ සුරුකුම්පත්වල ආයෝජනය කර තිබේ. එහෙත් 1998 සිට සේ.අ.අ. ද කොටස් වෙළඳපාල හරහා කොටස්වල ආයෝජනය කිරීම ආරම්භ කරනු ලැබේය. ආරම්භයේදී සේවක අර්ථසාධක අරමුදල, කොටස්වල කළ ආයෝජනය ඉතා අඩු මට්ටමක එනම් 1.5% ව වඩා අඩු මට්ටමක පැවතිනි. කෙසේ වෙතත්, 2010 සිට, සේවක අර්ථසාධක අරමුදලන් 5% කට වැඩි ප්‍රමාණයක් කොටස්වල ආයෝජනය සඳහා යොමුවිය.

2009 වසරේ සිට සේවක අර්ථසාධක අරමුදල විසින්, අරමුදලට දැඩි ලෙස පාඩු වන පරිදි කොටස් ආයෝජන තිරණ ගෙන ඇති. 2013 සිට පාර්ලිමේන්තුව තුළ සේ.අ.අ. කළමනාකරණය පිළිබඳව මතු වූ විවේචන හේතුවෙන්, අරමුදල කොටස්වල කරන ආයෝජන වසර කිහිපයකට සීමා වීමක් සිදුවිය.

නමුත් 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී, කොටස් වෙළඳපාලේ සිදුකරන සේ.අ.අ. ආයෝජන නැවත වරක් පුළුල් කරන බව මහ බැංකුව විසින් නිවේදනය කළේය.

මහ බැංකුව විසින් එම තීරණය ගැනීමට හේතු ලෙස ඉදිරිපත් කරන ලද කාරණා දෙකම විශ්ලේෂනාත්මක වගයෙන් දෝෂ සහිත බවත්, එබැවින් සේවකයින්ගේ විශ්‍රාමික ඉතිරි කිරීම අහිතකර බලපැමකට ලක්වීමේ නව අවධානමක් ඇතිවේ තිබෙන බවත් මෙම විද්‍යුත් පෙන්වා දෙයි.

සේවක අර්ථසාධක අරමුදල : කොටස්හි ආයෝජන තුළින් සිදුවන පාඩු පිළිබඳ ඉතිහාසයක්

2018 වසර අවසානය වන විට, සේ.අ.අ. හි වර්තමාන අරමුදල් වටිනාකමෙන් 7.8% ක් රජයේ සුරක්ෂිත වලින් බැහැර ආ-යෝජනවල තිබුණි. සේ.අ.අ. කාලයක් මූල්‍යලේ කාලීනව වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කිරීමේ දක්වන දුරවලතාව හේතුවෙන් අරමුදලේ වර්තමාන තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් කළ නොහැක. එම වාර්තා සාමාන්‍යයෙන් වසර 2 කට වඩා ප්‍රමාද වන අතර දැනට පවතින නවතම වාර්තාව 2016 වසරේ වාර්ෂික වාර්තාව වේ.

වෙරිටේ රිසර්ච් හි පෙර විශ්ලේෂණයන් මගින් පෙන්වා දී ඇත්තේ සේ.අ.අ. කොටස් වෙළඳපාලේ කර ඇති ආයෝජන හේතුවෙන් සේවකයාට පාඩුවක් සිදු වී ඇති බවයි. සමස්ත කොටස් මිලද දරුණු ය (ප්‍රේස්පීජිඩ්) විසින් ලබා දී ඇති පරිදි සමස්තයක් ලෙස කොටස් වෙළඳපාල විසින් 2009 සහ 2010 දී 100% ක පමණ ප්‍රතිලාභයක් අත්කර ගෙන තිබුන අතර, සේ.අ.අ. එම වසරවල කොටස් ආයෝජන වලින් ලබාගත් ප්‍රතිලාභ 5% ට වඩා අඩු අගයක් ගෙන තිබේ. (See: <https://www.veriteresearch.org/publication/epf-at-odds/>).

කොටස් වෙළඳපාලෙන් පිටත සේ.අ.අ. මගින් කර ඇති අනෙකුත් කොටස් ආයෝජන ද සේවකයන්ට අවාසි සහගත ලෙස සිදු වී ඇත. උදාහරණයක් ලෙස, 2010 දී, සේ.අ.අ. විසින් නියමිත ක්‍රියාපටිපාටියකින් බැහැරව, ශ්‍රී ලංකා ගුවන් සමාගමේ රුපියල් මිලියන 500ක ආයෝජනයක් කර ඇත. 2016 වන විට, මෙම ආයෝජනය සේ.අ. අරමුදලෙහි පොත්වල 100% ක් නිශ්චිය වී තිබේ (එනම් මේ වන විට එම ආයෝජනයෙහි අගය ගුනා බවයි). එවැනි තවත් උදාහරණයක් වන්තේ 2013 දී මතභේදාත්මක හයට හෝටල් ව්‍යාපෘතිය සඳහා කැනුවිල් හෝල්ඩ්වින්ගේස් හි සේ.අ.අ. විසින් රුපියල් මිලියන 5 ක් ආ-යෝජනය කිරීමයි. මෙම ආයෝජන දෙකම 2016 විගණකාධිපති වාර්තාවේ දී පරීක්ෂාවට ලක් කර තිබේ. සේ.අ.අ. මගින් සිදුකරන ලද ආයෝජනවලින් රුපියල් මිලියන 8.1 ක (එනම් සේ.අ.අ. පොත්වල කපාහරින ලද සහ අහිමි වූ වටිනාකම ලෙස දැක්වෙන අගය) සමස්ත හානියක් සිදුවී ඇති බව එම වන තෙක් විධිමත් විගණනයක් මහජනතාව වෙත නිකුත් කර නොමැත.

2019 පැපේතුම්බර් වන විට, සේ.අ.අ.හි කොටස් කළමෙන් බොලර් බිලියන 23 ක (mark to market) අලාභයක් සිදුවී ඇත. මෙහි මිලදී ගැනීමේ පිරිවැය වන බොලර් බිලියන 83 සමග සැසඳු විට, අලාභය ආයෝජනය කළ ප්‍රාග්ධනයෙන් 28% ක් වේ. 2019 අයවැය ඇස්තමේන්තු වලට අනුව මෙම මූදල නිවාස අමාත්‍යාංශය විසින් නිවාස 46,000 ක් පමණ ඉදිකිරීම සඳහා දරන පිරිවැයට සමාන වේ. සේවකයන්ගේ විශ්‍රාමික ඉතුරුම් මෙසේ අවධානමට ලක්කරමින්, ගෙන ඇති ආයෝජන තීරණයන් සම්බන්ධයෙන් මහ බැංකුව මේ වන තෙක් විධිමත් විගණනයක් මහජනතාව වෙත නිකුත් කර නොමැත.

කොටස් ආයෝජනය වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල මගින් කරනු ලබන සාධාරණීකරණය කිරීම

සේ.අ. අරමුදල් වගකීම් විරහිතව ආයෝජනය කිරීමේ සහ එම ක්‍රියාවන්ට වගවීමක් නොමැතිවීමේ සන්දර්භය තුළ, ශ්‍රී ලංකා මහ බැංකුව (කළමනාකරණ අධිකාරිය) විසින් 2019 දී යළින් වරක් කොටස් වෙළඳපාලේ සේ.අ.අ. ආයෝජන පුළුල් කිරීමට තීරණය කර තිබේ. මෙම නව ප්‍රතිපත්තියට මහ බැංකුව මගින් හේතු දෙකක් සපයා තිබේ: (ඒ) සේ.අ. අරමුදල සඳහා ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ වර්ධනය කිරීම; සහ (සස) සේ.අ.අ. හි මෙය ලෙස දිය හැකි අරමුදල් ප්‍රමාණය 2020 න් පසු රජයේ මෙය ඉල්ලුම අහිඛවා යනු ඇතැයි අපේක්ෂා කිරීම.

මෙම විශ්ලේෂණය මගින්, එම හේතු දෙකම විශ්ලේෂණාත්මක දෝෂ සහිත බව පෙන්වා දෙයි. තවද, මෙම විශ්ලේෂණය මගින් මහ බැංකුව, කොටස් වෙළඳ පොලේ ආයෝජන පුළුල් කිරීමට හේතු වගයෙන් දක්වන කරුණු වඩා සාමාන්‍ය සහිත සේවකයාට වැඩා ප්‍රස්ථාපනය සහ ව්‍යාපෘති නිරවද්‍ය ලෙස ඉදිරිපත් කිරීමට උත්සුක විය යුතු බවද පෙන්වා දෙයි. එසේම සේවකයාට ලැබෙන ප්‍රතිලාභ පැත්තෙන් මෙම තීරණය සංඛ්‍යාතිකරණය කරන්නට හැකි වනතෙක්, මහ බැංකුව කොටස් වෙළඳ පොලේ ආයෝජනයට ගත් තීරණය අවලංගු කරන්නට කටයුතු කිරීම වඩා සුදුසු බවද මෙමගින් පෙන්වා දෙයි.

කොටස්වල ආයෝජනය කිරීමෙන් රජයේ සුරක්ෂිත මූල්‍ය ආයෝජනය කරනවාට වඩා ඉහළ ප්‍රතිලාභයක් ලබා ගැනීමට සේ.අ. අරමුදලට ඉඩ සැලසෙනු ඇතැයි යන ප්‍රකාශයේ විශ්ලේෂණාත්මක අඩුපාඩුව (සරල යෙදුම් හාවිතා කරමින්) විද්‍යා දැක්වීමේ ආකාර දෙකක් තිබේ.

පළමු ආකාරය නම් කොටස් වෙළඳපෙළේ ක්‍රියාකාරීත්වය, දිගු කාලයක් පුරාවටත් සේවකයන්ගේ ඉතිරිකිරීම් සමග විශ්ලේෂණය කිරීමයි. පුදර්යිතය 1 හි දැක්වෙන්නේ, 1994 සිට (පසුගිය අවුරුදු 25ක කාලය තුළ) කොටස් වෙළඳපෙළේ දිගුකාලීන ප්‍රතිලාභ, සේ.අ.අ. වෙත රජයේ සුරක්ෂිත භරහා ලැබුණු ප්‍රතිලාභයට වඩා අඩු බවයි. සේවක විශ්‍රාමික ඉතුරුම් කාල වතුයට අනුකූලව සේ.අ.අ. හි ආයෝජන සහ ප්‍රතිලාභ දිගු කාලීන ප්‍රතිලාභ ඉහළක්ක කරන හෙයින්, ප්‍රතිලාභ විශ්ලේෂණය දිගු කාල පරාසයක් සඳහා වේ (එනම් අවුරුදු 5 හෝ 10 වෙනුවට අවුරුදු 25 වැනි දීර්ඝ කාලයක්).

පුදර්යිතය 1 හි දැක්වෙන පරිදි රු.100 ක් වසරක හාන්චිගාර බිල්පත් සඳහා ආයෝජනය කර ඇති විට දී, වසර 25 තුළ සැම වසරකම, වසර අවසාන ප්‍රතිලාභ සමග නැවත ආයෝජනය කළහොත්, එය වසර 25 අවසානයේදී රු.1,401 ක් වන බවයි. කොටස් වෙතත්, එම කාල සීමාව සඳහාම රු.100 ක් කොටස් වෙළඳපෙළේ ආයෝජනය කිරීමෙන් වසර 25 අවසානයේදී ලැබිය හැකි වන්නේ රු.613 ක් පමණි. කෙටියෙන් කිවහොත්, කොටස් වෙළඳපෙළෙන් ලැබෙන සම්විත ප්‍රතිලාභය එම අවුරුදු 25 තුළ එක් වසරක-රජයේ සුරක්ෂිත වලින් ලැබෙන ප්‍රතිලාභයෙන් අඩ්කටත් වඩා අඩු. සේ.අ.අ. මගින් සාමාන්‍යයෙන් මිල දී ගන්නා දිගු කාලීන සුරක්ෂිත වලට වඩා අඩු ප්‍රතිලාභයක් තිබෙන කෙටි කාලීන, වසරක-සුරක්ෂිත හාවිතයෙන් මෙම ගණනය කළ විදි පවා කොටස් වෙළඳපෙළට සාපේක්ෂව ඉහළ ප්‍රතිලාභ වසරක-සුරක්ෂිත වල ආගාධනයෙන් ලැබෙන බව පෙනී යයි.

වසරක රජයේ සුරක්ෂිත වලින් ඉහළ ප්‍රතිලාභයට සමාන ප්‍රතිලාභයක් වර්තමානයේ සිට පසු පසට ගොස් අවුරුදු 5, 10 සහ අවුරුදු 15 ක් වූ කාල පරාසයක වූ සුරක්ෂිත අගයීමෙන්ද ලැබේ. කොටස් වෙළඳපෙළ ප්‍රතිලාභ තරමක් ඉහළ මට්ටමක පවතින්නේ වසර 20 ක කාල පරාසයකදී පමණි. කොටස් වෙළඳපෙළ නිශ්චිතවම ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාදෙන වර්යයන් තිබුණු, එවා වෙනත් කාල පරිවිශේදයන්හි ඇතිවන අඩු ප්‍රතිලාභ මගින් පියවී යයි. රේඛාව පැහැදිලි කර ඇති දෙය නම්, කොටස් වෙළඳපෙළේ මෙම ඉහළ ලැබිත ඉහළ ප්‍රතිලාභ පවා, එවා ලබා ගැනීමට උත්සාහ කිරීමේදී දරන්නට වන ඉහළ අවදානම පියවීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.


විශ්ලේෂණාත්මක දේශ විද්‍යා දැක්වීමේ දෙවන ආකාරය වන්නේ, කොටස් වෙළඳ පොලේ ප්‍රතිලාභ ඉහළ මට්ටමක පවතින කාල වකවානුවල, අවදානම්-ගළපන ලද ප්‍රතිලාභ තක්සේරු කිරීමයි. මෙම තක්සේරුවන් පෙනී යන්නේ, වසර 20 ක කාල සීමාව හැරුණු විට, අනෙකුත් සැම කාල පරිවිශේදයක්ම රජයේ බැඳුම්කර වලින් ඉහළ ප්‍රතිලාභයක් ලබා ඇත. එනිසා වැඩිදුර ඇගයීමට ලක්විය යුත්තේ වසර 20 ක කාල සීමාව පමණි.

තියුණු අනුපාතය/sharp ratio (අවදානම්-ගැලපුම් අගය තක්සේරු කිරීමේ වඩාත් ප්‍රවලිත ක්‍රමය) හාවිතා කරමින් අවදානම්-ගැලපුම් ඇගයීමක් සිදු කරන ලදී. ගණනය කිරීම සඳහා, මෙම කාල සීමාව තුළ රජයේ සුරක්ෂිත වලින් ඉහළ ප්‍රතිලාභ අනුපාතය, පොදු අවදානම් රහිත අනුපාතය ලෙස හාවිතා කරන ලදී - එය 6.01% කි. වාර්ෂික ප්‍රතිලාභ 12.5% ට සාපේක්ෂව කොටස් වෙළඳපෙළ ප්‍රතිලාභවල සියයට 40 ක සම්මත අපගමනයක් තිබේ. රජයේ සුරක්ෂිත වල වාර්ෂික ප්‍රතිලාභ 10.4% ට සාපේක්ෂව සියයට 4 ක සම්මත අපගමනයක් තිබේ.

කොටස් වෙළඳපෙළ සහ රජයේ සුරක්ෂිත සඳහා තියුණු අනුපාතය පිළිවෙළින් 0.16 සහ 1.05 ක් වේ. ඉහළ තියුණු අනුපාතයක් මගින් වැඩි අවදානම්-ගළපන ලද ප්‍රතිලාභයක් පෙන්නුම් කෙරේ. එබැවින්, අවදානම් මට්ටම අනුව, කොටස් වෙළඳපෙළට රජයේ සුරක්ෂිත වලට සමාන අවදානම්-ගැලපුම් ප්‍රතිලාභයක් ලැබීමට නම්, කොටස් වෙළඳපෙළේ සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 48% ක් විය යුතු අතර, නිරීක්ෂණය කළ ප්‍රතිලාභ 12.5% ක් පමණක් විය.

මෙයින් අදහස් වන්නේ, කෙටි කාලීනව කොටස් වෙළඳපෙළෙන් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් තිබුණු ද, සේ.අ.අ. කොටස් වෙළඳපෙළේ දිගුකාලීන ආයෝජනය කිරීම සාධාරණිකරණය කළ නොහැකි බවයි. රේඛාව හේතුව වන්නේ, කොටස් වෙළඳපෙළ ප්‍රතිලාභ වල ඇතිවන අස්ථ්‍රාවරත්වය (විවෘතය) හේතුවෙන් ඇතිවන අවදානමයි.

¹ මූල්‍ය අමාන්‍යාත්‍ය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2019 අයවැය ඇස්ත්‍රේම්න්තු වලට අනුව, අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව නිවාස ඒකක 15,000 ක් ඉදිකිරීම සඳහා නිවාස, ඉදිකිරීම හා යාන්ත්‍රික කටයුතු අමාන්‍යාත්‍ය වලට රු.5,000 ක් වෙන් කර තිබේ.



පුද්ගලිකය 1හි ගණනය කිරීම් සඳහා ගොඳාගත් පරාමිතීන්

- 1 කොටස් වෙළඳපල ප්‍රතිලාභ ගණනය කර ඇත්තේ සමස්ත කොටස් මිල දුරුණකයේ වෙනස්වීම් මතිනි- දිගු කාලයක් සඳහා ඇති විකම දුරුණකය මෙය වේ. සමස්ත කොටස් මිල දුරුණකයේහි ප්‍රතිලාභ අතින මිලන්කා දුරුණකය සහ නව S&P 20 දුරුණකය වැනි වෙනත් දුරුණකයන්ට සමාන වේ. උදාහරණයක් මෙස, 1998 සිට 2012 දක්වා මිලන්කා සඳහා CAGR 11.5% ක් වූ අතර විම කාල පරාසයටම සමස්ත කොටස් මිල දුරුණකය සඳහා විය 16.2% ක් විය. 2012 සිට 2017 දක්වා S&P 20 හි CAGR අගය 2.9% ක් වූ අතර සමස්ත කොටස් මිල දුරුණකයේහි විම කාලය තුළ අගය 2.0% ක් විභිඛනී.
- 2 රජයේ සුරක්මීපත්වල ප්‍රතිලාභය යනු වික් අවුරුදු භාණ්ඩාගාර බිල්පත්වල වාර්ෂික ආදායමයි.
- 3 ඉහත සංස්කේෂණය සඳහා, කොටස් වෙළඳපාලේ, ලාභාංශ ගෙවීම් නොසැලකන ලද අතර, රජයේ සුරක්මීපත් මත, දිගු කාලීන සුරක්මීපත් වලින් ලැබෙන ඉහළ ප්‍රතිලාභ ද නොසැලකා හැර තිබේ. ලාභාංශ ඇතුළත්, සමස්ථ කොටස් මූල් ප්‍රතිලාභ දුරුණකය ලබා ගත හැක්කේ 2004 සිට පමණි. මෙය ලබා ගත හැකි දත්ත අනුව ලාභාංශ රහිත ප්‍රතිලාභවලට වඩා 1.5% ක් පමණක් වැඩි විය.
- 4 විවිධ වසර සඳහා සේ.අ.අ. හි වාර්ෂික වාර්තාවෙන් සේ.අ.අ. කොටස් ප්‍රතිලාභ ගණනය කරනු ලබේය.


සේ.අ.අ. හි මෙය ලෙස දිය හැකි අරමුදල් ප්‍රමාණය රජයේ මෙය ඉල්ලුම අහිබවා නොයනු ඇත

නැවත කොටස් වෙළඳපාලට මාරුවීම සඳහා මහ බැංකුවේ දෙවන පැහැදිලි කිරීම, 2018 මක්තෝම්බර මාසයේ මුදල් ප්‍රතිපත්ති සංක්ෂීප්තයේ පහත පාඨයෙන් ගුහණය කර තිබේ.

අනාගතයේදී රජයේ දේශීය අරමුදල් අවශ්‍යතාවය (දේශීය මෙය අවශ්‍යතාව) අඩු වනු ඇත. දේශීය ආපසු ගෙවීම මේ වසරේ දී රුපියල් බිලියන 980 ක් වගයෙන් ඉහළවම නගින අතර එය ලබන වසරේ දී රුපියල් බිලියන 600 ක් වේ. ඉන් පසු එය රුපියල් බිලියන 500 ක් හෝ 400 ක් වනු ඇති. එවිට සේ.අ.අ. වෙත රජයේ සුරුම්පත් සඳහා ආයෝජනය කිරීමේ අවස්ථාව අඩු වන අතර අරමුදල ද විභාල වෙමින් තිබේ. එවිට අප වෙනත් අවස්ථාවන් සෞයා ගත යුතුයි

ආචාර්ය පිරිස් හැරුණු විට සෙසු සියල්ලන්ම පාහේ සිය ප්‍රවත්පත් ලිපිවලදී නොසළකා හැර තිබූණු මුදලේ කාලීන අගය යනු මුළු ගණනය කිරීම හමුවේ වන මූලික මෙන්ම ප්‍රමුඛ මූලධර්මයකි. එහි සිදු කර ඇත්තේ, වර්තමාන අගය මත ඉදිරි ගෙවීම වට්ටම කිරීමින් තොරව, මෙම වසරේ ගෙවීමට ඇති මුදල සමග තවත් වසර 20කින් සහ 30කින් ගෙවීමට ඇති මුදල් වල අගය වැරදි ලෙස සහසන්දනය කිරීමයි. මෙහි අවසන් එලය, වැරදි ලෙස ගණනය කරන ලද අලාභය සැබැං අගයට වැඩි ඉතා ඉහළ අගයක් ලෙස අතිශයෝක්තියකින් වාර්තා කිරීමයි.

පුදරිකතය 2: රජයේ මෙය ගැනීමේ අවශ්‍යතා සහ සේ.අ.අ. මෙය ලෙස ලබාදිය හැකි අරමුදල්වල වැඩිවීම, 2018- 2025



මූලාශ්‍රය: EPF, CBSL සහ මුදල් අමාත්‍යාංශයේ දත්ත හාවිතා කරමින් ගණනය කර තිබේ. පෙන්වන පුදරිකතය වන්නේ රජයේ මෙය ගැනීමේ අවශ්‍යතාවයට සාම්ප්‍රාප්ත සේ.අ.අ. මෙය ලබා දිය හැකි අරමුදල්වල අනුපාතය යි.

පුද්රේකිතය 2හි ගණනය කිරීම් සඳහා යොඩාගත් පරාමිතීන්

- 1 සේ.අ.අ. ණූය ලබා දිය හැකි අරමුදල්වල 12% ක වර්ධන වේගය - මෙය සාපේක්ෂව ඉහළ තක්සේරුවකි. ප්‍රවණතා විශ්වේෂණයෙන් පෙන්නුම් කරන්නේ අරමුදල් වර්ධන වේගයෙහි අඛණ්ඩ අඩවිමක් ඇති අතර විය දැනටමත් 2017 දී 12% දක්වා පහත වැට් ඇති බවයි.
- 2 මධ්‍ය කාලීන නූය කළමනාකරණ උපාය මාර්ගයට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ මධ්‍ය කාලීන අයවැය හිග ඉලක්කයෙන් 5% ක් සාක්ෂාත් කරගැනීමට සහ පවත්වා ගැනීමට හැකිවනු ඇත.
- 3 නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 8% (උදා: උද්ධමනය 4% සහ මූර්ත වර්ධනය 4%) - මෙය සාපේක්ෂව අඩු තක්සේරුවකි. ඉහළ නාමික වර්ධනයක් මගින් අයවැය හිගයේ ඉහළ අගයන් අදහස් වේ.
- 4 මධ්‍ය කාලීන නූය කළමනාකරණ උපාය මාර්ගයට අනුව අයවැය හිගයේ දේශීය මූල්‍යකරණය හිගයෙන් 65% ක් යැයි උපකළුපනය කෙරේ.
- 5 සේ.අ.අ. සතු නොවන කළේ පිරෙන හාන්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර, සමස්ත දේශීය නූය කළේ පිරීමෙන් 57% ක් යැයි උපකළුපනය කෙරේ - මන්ද 2018 දී හාන්ඩාගාර බිල්පත් හා බැඳුම්කර තොගයෙන් සියයට 43 ක් සේ.අ.අ. සතුව තිබේ.
- 6 මෙම ගණනය කිරීම සිදුකර ඇත්තේ විදේශීය නූය කළේ පිරවීම සඳහා අවශ්‍ය අතිරේක මූල්‍යකරණය බැහැර කරමින්ය - විනම්, අවශ්‍යතාවය තවදුරටත් විදේශ නූය ගැනීම් වලින් ලබා ගනු ඇතැයි උපකළුපනය කරයි.

මෙම ප්‍රකාශය විශ්වේෂණාත්මක දේශ සහිතය. මහ බැංකු ප්‍රකාශය, තුපුදුපු ලෙස, රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවයන්, පවත්නා රජයේ අය කළේපිරීම සමග ගැටුගසා තිබේ. අනාගත අයවැය හිගයන්ගෙන් පැන නගින අවශ්‍යතා හඳුනා ගැනීමට එය අසමත්ව ඇත. පුද්රේකිතය 2 හි දැක්වෙන අන්දමට, සේ.අ.අ. වෙත ලබා ගත හැකි රජයේ අය ගැනීමේ අවශ්‍යතාවය, සේ.අ.අ. අය ලෙස ලබා දිය හැකි අරමුදල් වල වැඩිවීම ඉක්මවා යන බවයි. මෙම ගණනය කිරීම පදනම් වී ඇත්තේ රජය විසින් පුරෝෂකථනය කරන ලද අයවැය හිගයන් දේශීය වශයෙන් මූල්‍යනය කිරීමට අපේක්ෂා කර ඇති දේ සහ සේ.අ.අ. සතු නොවන කළේපිරුනු දේශීය අය පමණක් එකතු කිරීමෙන් පමණක් වේ. මෙම ගණනයේදී විදේශ අය ප්‍රතිමූල්‍යකරණය අවශ්‍යතා නොසලකා හැර ඇත. (මෙම ගණනයේදී යොදා ගත් පරාමිතීන් 2 වෙති කොටුව සඳහන් කර ඇත.)